



# තොරතුරු ලබා ගන්න

ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න.



ඔබේ ප්‍රජාව ආරක්ෂා කරගන්න.

## එන්නත ලබා දුන් විට ළමයින් සහ තරුණයින් ඉතාමත් ආරක්ෂිත වනු ඇත.

ළමයින් සහ තරුණයින් ඇතුළුව සියලු දෙනාම, කෝවිඩ්-19 වැළඳීමට එරෙහිව, එන්නත ආරක්ෂා ලබා දෙනු ඇත. ළමයින් සහ තරුණයින් අසනීප වුවහොත් ඔවුන්ගේ රෝගී තත්ත්වය බරපතල වීමට එරෙහිවද එන්නත ආරක්ෂාව ලබාදෙනු ඇත.

ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව, නව කෝවිඩ්-19 ප්‍රභේද නිබන්ධන අතර, ඒවා වඩා පහසුවෙන් ව්‍යාප්ත වන අතර එමගින් වඩා දැණු රෝග ලක්ෂණ හට ගැනීමට ඉඩ තිබේ. එන්නත මගින් ඩෙල්ටා වැනි ප්‍රභේදවලට එරෙහිව ආරක්ෂාව ලබා දේ.



## ළමයින් සහ තරුණයින්හට එන්නත ලබා දීමෙන් සමස්ත ප්‍රජාවම ආරක්ෂා වේ.

කිසියම් අයෙකු එන්නත ලබා ගත් විට, අන් අය වෙත කෝවිඩ්-19 බෝ කිරීම වඩා අපහසු වේ. සුදුසුකම් ලබන ළමයින්ට එන්නත ලබා දුන් විට එමගින් පහත අයවරුන් ආරක්ෂා කෙරේ:

- නවමන් එන්නත් ලබා ගෙන නොමැති ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන්.
- කෝවිඩ්-19 හේතුවෙන් දැඩිව රෝගාතුර වීමට ඉහළ අවදානමක් සහිත මහළු සහ කිසියම් රෝග තත්ත්වයන් සහිත පුද්ගලයින්.

වැඩි වශයෙන් ළමයින් සහ වැඩිහිටියන්හට එන්නත ලබා දෙන විට, පාසල් සහ ව්‍යාපාර විවෘතව තැබීමට එය පහසුවක් වනු ඇත.

### ආරක්ෂිතයි ඵලදායී

- එක්සත් ජනපද ඉතිහාසය තුළ වෙනත් කිසිදු එන්නතක් ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතරම් පරීක්ෂණ සිදු කර නැත.
- විවිධ ජාතීන්, ජනවර්ග සහ වයස්වල සිටින, ළමයින්, තරුණයින් සහ වැඩිහිටියන් සඳහා එන්නත ආරක්ෂිත බවට සනාථ වී තිබේ.
- ඔබේ දරුවන්ට කිසියම් දිනක ඔවුන්ගේම දරුවන් ලබා ගැනීම එන්නත් හේතුවෙන් නොහැකි කරවන බවට කිසිදු සාක්ෂියක් නොමැත.

### සෑම අයෙකු සඳහාම නොමිලේ

- සංක්‍රමණික තත්ත්වය කුමක් වුවත් ඔබට සහ ඔබේ දරුවාට නොමිලේ එන්නතක් හිමි වේ.
- නොමිලේ එන්නතක් ලබා ගැනීමට ඔබ හෝ ඔබේ දරුවා හැඳුනුම්පතක් පෙන්වීම හෝ සෞඛ්‍ය රක්ෂණයක් තිබීම අවශ්‍ය නොවේ.



# කුමක් අපේක්ෂා කළ හැකිද

කෝවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත ඔබේ දරුවාට ලබා දුන් විට, ඔවුන්ට ආරක්ෂිතව පාසලට යාම, ක්‍රීඩා කිරීම, සහ මිතුරන් සහ පවුලේ අය හමුවීමට යාම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම්වල නැවත නිරත වීමට හැකි වේ.



## වෙන කරවා ගත වේලාවේදී:

- ඔබේ දරුවාට හෙදිය හෝ වෛද්‍යවරයා විසින් එන්නත ලබා දීමට පෙර, ඔවුන් විසින් ඔබට ඒ ගැන විස්තර කියනු ඇති අතර, ඔබේ දරුවාගේ රෝග ඉතිහාසය සමාලෝචනය කරන අතර ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් ඔබට එහිදී ඔවුන්ගෙන් විමසිය හැකිය.
- එන්නත් අසාත්මික නොවන බවට තහවුරු වන තෙක් විනාඩි 15-30 අතර කාලයක් ඔබේ දරුවාට රැඳී සිටීමට සිදුවනු ඇත.



### යන්නමින් ඇති වන අතුරු ආබාධ සාමාන්‍ය වේ.

අතුරු ආබාධ යනුවෙන් අදහස් කෙරෙනුයේ ඔබේ දරුවාට කෝවිඩ්-19 නිබන්ධන වන නොවේ.

අතුරු ආබාධ යනු ගර්භයට කෝවිඩ්-19 සමඟ සටන් කරන ආකාරය එන්නත ඔබේ දරුවාගේ ගර්භයට ඉගැන්වීම වේ.

යන්නමින් ඇති වන අතුරු ආබාධවලට පහත දේවල් ඇතුළත් වේ:

- එන්නත ලබා දුන් අතේ ඇති විය හැකි වේදනාව හෝ ඉදිමුම
- මහන්සිය
- හිසරදය
- මාංශපේශීවල වේදනාව
- සීතල දැනීම
- උණ ගැනීම
- ඔක්කාරය

### දරුණු ආකාරයේ අතුරු ආබාධ ඇති වන්නේ කලාතුරකිනි.

එන්නත් ආරක්ෂිත වේ. එන්නත ලබා ගැනීම හේතුවෙන් ඇති විය හැකි රෝගාබාධවලට වඩා ඉතා දැඩි ලෙස කෝවිඩ්-19 වැළඳීමෙන් ඔබේ දරුවා රෝගී විය හැකිය.

නරුණු පුද්ගලයින්ගෙන් සුළු සංඛ්‍යාවකට හෘද ප්‍රදාහය (මයෝකාඩිටිස් හෝ පෙරිකාඩිටිස් යනුවෙන් හැඳින්වෙන) හෝ රුධිරය කැටි ගැසීම වැනි අතුරු ආබාධ හටගෙන තිබේ.

- බරපතල අතුරු ආබාධ ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි.
- බරපතල අතුරු ආබාධවලට ප්‍රතිකාර කළ හැකි අතර බොහෝ පුද්ගලයින් ඒවායින් සුවපත් වේ
- එන්නතින් ඇති විය හැකි කිසියම් අවදානමක් වෙනුවෙන් ඊට වඩා එයින් අත්වන ප්‍රතිලාභ ඉහළය

## වැඩි විස්තර සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න

කෝවිඩ්-19 එන්නත් සහ ඔබේ දරුවාට අවශ්‍ය විය හැකි අනෙකුත් එන්නත් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හෝ හෙදිය සමඟ කතා කරන්න.

